

ආයතනයේ නම

: ශ්‍රී ලංකා රේගුව

පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක : 243

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද වාර්තා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119(4) යටතේ ගරු අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

நிறுவனத்தின் பெயர்

: இலங்கை சங்கம்

பாராளுமன்ற வெளியீட்டுத்
தொடர் இலக்கம்

: 243

பாராளுமன்றத்தின் அரசு கணக்குக் குழுவினால் முன்வைக்கப்பட்ட அறிக்கை தொடர்பாக நிலையியற் கட்டளை இலக்கம் 119 (4) இன் கீழ் கௌரவ அமைச்சரின் அவதானிப்புக்களும் மற்றும் அது தொடர்பாக எடுக்கப்படும் நடவடிக்கைகளும் பாராளுமன்றத்திற்கு சமர்ப்பித்தல்

Name of the Institution

: Sri Lanka Customs

Parliamentary Series

: 243

Submission of observations of Hon. Minister and steps taken with regard to the reports tabled by the Committee on Public Accounts in terms of Standing Order No. 119(4)



මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சு
MINISTRY OF FINANCE, PLANNING AND ECONOMIC DEVELOPMENT

මහලේකම් කාර්යාලය, කොළඹ 01,
ශ්‍රී ලංකාව.

செயலகம், கொழும்பு 01.
இலங்கை.

The Secretariat, Colombo 01.
Sri Lanka.

කාර්යාලය } 011 - 2484500
 அலுவலகம் } 011 - 2484600
 Office } 011 - 2484700

ෆැක්ස් }
 தொலைநகல் } 011 - 2449823
 Fax }

වෙබ් අඩවිය }
 இணையத்தளம் } www.treasury.gov.lk
 Website }

මගේ අංකය }
 எனது இல. } MF06/10//PS/243
 My No. }

ඔබේ අංකය }
 உமது இல. }
 Your No. }

දිනය }
 திகதி } 2025. 11 . 06
 Date }

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා මගින්
 ගරු පාර්ලිමේන්තුවේ කථානායකතුමා
 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ


රජයේ ගිණුම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක 243 හි සඳහන් වාර්තාවේ පෙන්වා දී ඇති පොදු නිරීක්ෂණ/නියෝගයන් අතුරින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවත්නා ශ්‍රී ලංකා රේගුවට අදාළ නිරීක්ෂණ/නියෝග සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ නව සංශෝධිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 119(4) අනුව රජයේ ගිණුම් කාරක සභාව විසින් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල කටයුතු විමර්ශනය කිරීමෙන් අනතුරුව එම කමිටුව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්තාවේ සඳහන් නිරීක්ෂණ/නිර්දේශ/නියෝග සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අදාළ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුය.

ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය තුල දී රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් 2025.03.10 සහ 2025.03.21 යන දෙදින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020, 2021, 2022 සහ 2023 මූල්‍ය වර්ෂයන් සඳහා විගණකාධිපති වාර්තා සලකා බැලීම සහ වර්තමාන කාර්යය සාධනය පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසු කාරක සභාවේ නිරීක්ෂණ/නියෝග/නිර්දේශ පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා 243 හි අන්තර්ගත වේ. ඒ අතුරින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුවට අදාළ නිරීක්ෂණ/නියෝග/නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලැබූ පියවර/ වර්තමාන තත්ත්වය ඇතුළත් වාර්තාව මේ සමඟ ඉදිරිපත් කරමි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් දෛනිකව සම්ප්‍රේෂණය කරන ආනයනික මෝටර් රථ තොරතුරු වල නිවරදිතාවය අවශ්‍ය වුවහොත් පරීක්ෂා කිරීම සඳහා ASYCUDA World පද්ධතියේ view only ගිණුම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති අතර, මෝටර් රථ නිෂ්කාශනයට භාවිතා කරන රේගු සටහන්කරයේ Vehicle Sheet හි සඳහන් වන කරුණුද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉලෙක්ට්‍රොනිකව සම්ප්‍රේෂණය වේ. තවද, පෙන්වා දී තිබූ අඩුපාඩු අවම කර ගැනීම සඳහා දැනටමත් ඵලදායී පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරවමි.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුවේ මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය විසින් ද සිය විගණන කටයුතු කාර්යක්ෂමව සිදු කරන අතර මෙම අමාත්‍යාංශය විසින් ත්‍රෛමසිකව විගණන කළමනාකරණ කමිටු රැස්වීම් පවත්වා අවශ්‍ය උපදෙස් හා මහපෙන්වීම් සිදු කරනු ලබයි.


 අනුර කුමාර දිසානායක
 මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය

දෙපාර්තමේන්තුවේ නම

: ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව

පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක


: 243

ස්ථාවර නියෝග අංක 119(4) යටතේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා සම්බන්ධයෙන් ගන්නා ලද පියවර සහ නිරීක්ෂණ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම.

	<u>වාර්තාවේ සඳහන් කාරක සභාව විසින් හඳුනා ගත් අඩුපාඩු</u>	<u>ආයතනය විසින් අඩුපාඩු නිවැරදිකරගැනීම සඳහා ගනු ලැබූ පියවර/වර්තමාන තත්ත්වය</u>
5	රේගු දෙපාර්තමේන්තුව විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන ලියාපදිංචිය සඳහා සම්ප්‍රේෂණය කර ඇති සියලුම තොරතුරු වෙනස් කළ නොහැකි ආකාරයට සකස් කළ පරිගණක ජාල පද්ධතියක් ස්ථාපිත කර නොතිබුණි.	රේගු නිෂ්කාශන කටයුතු අවසන් වූ පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත රේගු සටහන්කර දත්ත සම්ප්‍රේෂණය වේ. යම් හෙයකින්, එසේ සම්ප්‍රේෂණය වූ රේගු සටහන්කරයේ දත්ත සංශෝධනය කිරීමක් අවශ්‍ය වන්නේ නම් නිසි රේගු ක්‍රියාපටිපාටියට අනුකූලව එම සංශෝධනය සිදු කරයි. තවද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් දෛනිකව සම්ප්‍රේෂණය කරන ආනයනික මෝටර් රථ තොරතුරුවල නිවැරදිතාවය අවශ්‍ය වුවහොත් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන කාර්යය ක්‍රමවත් කිරීම සඳහා භාවිතා කරන ASYCUDA World පද්ධතියේ view only ගිණුම්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත. මෙලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත රේගු සටහන්කර දත්ත සම්ප්‍රේෂණය වූ පසුව එම තොරතුරු එහිදී වෙනසකට බදුන්වනවාද/ නැද්ද යන වග ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කළ නොහැක. තවද, අන්තර් පද්ධති දත්ත හුවමාරුවක් (System to System Integration) සඳහා ද ශ්‍රී ලංකා රේගුවේ ASYCUDA World පද්ධතිය යාවත්කාලීන කර ඇත.
6	ආනයනික මෝටර් රථ වල නිෂ්පාදන වර්ෂය නිෂ්පාදිත රට සහ සිලින්ඩර් ධාරිතාවය ඇතුළු වැදගත් තොරතුරු රේගු පරිගණක ජාලය හා සම්බන්ධ කර නොතිබීමෙන් ඉහත කරුණු වෙනස් කර මෝටර් වාහන ලියාපදිංචි කළ අවස්ථා තිබුණි.	මෝටර් රථ නිෂ්කාශනයට භාවිතා කරන රේගු සටහන්කරයේ Vehicle Sheet හි සඳහන් වන වාහනයේ නිෂ්පාදිත වර්ෂය (Year of Manufacture) සිලින්ඩර් ධාරිතාව (Vehicle Engine Capacity) නිෂ්පාදිත රට (Country of Origin) එන්ජින් අංකය (Engine Number) වැසියේ අංකය(Chassis Number) වාහන මාදිලිය (Vehicle Make/Model) පමණක් නොව රේගු සටහන්කරයේ සඳහන් වන ආනයනකරුගේ විස්තර (Importer Code/Name / Address) රේගු බදු ප්‍රමාණය (Customs Importer Tax Amount) ආදී තවත් තොරතුරුද 2020 අගෝස්තු 01 දින සිට ඉලෙක්ට්‍රොනිකව මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත සම්ප්‍රේෂණය වේ. මේ දත්ත සම්ප්‍රේෂණය මගින් බලාපොරොත්තු වනුයේ

		මෝටර් රථයක් ප්‍රථම ලියාපදිංචියට පෙර එම මෝටර් රථය නිසි ලෙස රේගු බදු ගෙවා ආනයනය කරන ලද වාහනයක් බවට තහවුරු කර ගැනීමයි. එම සම්ප්‍රේෂිත තොරතුරු වෙනස් කර වාහන ලියාපදිංචි කර තිබේ නම්, ඒ සම්බන්ධයෙන් කරුණු විමසිය යුත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතිනි.
9	ඉහත කී පරිගණක පද්ධතිය ශ්‍රී ලංකා රේගුව, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන හා සම්බන්ධ කිරීම තුළින් අක්‍රමිකතාවලට ඇති ඉඩකඩ අවුරා තැබීමටත් සහ වඩාත් කාර්යක්ෂම සේවයක් ලබා දීමට කටයුතු කළ යුතු බව.	අක්‍රමිකතා වලක්වා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව යන ආයතන ඉලෙක්ට්‍රොනිකව සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා රේගුව අවිවාදිතව පිළිගනී. මේ මොහොත වන විට ශ්‍රී ලංකා රේගුව විසින් මෝටර් රථ ආනයනයන්ට අදාළ දත්ත ඉලෙක්ට්‍රොනිකව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත සම්ප්‍රේෂණය කරනු ලබයි. එම සම්ප්‍රේෂිත දත්ත වලට අදාළව මෝටර් රථ වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි වුවාද යන වග, ලියාපදිංචි වූ දිනය ආදී තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු අතර, එම මෝටර් රථ වාහන ලියාපදිංචි තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව යන ආයතන සමඟ හුවමාරු කර ගැනීම තුළින් වඩාත් පාරදෘෂ්‍ය හා කාර්යක්ෂම සේවයක් ලබා දිය හැකි වනු ඇත.

පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක 243 සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට අදාළව ස්ථාවර නියෝග අංක 119(4) යටතේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා සම්බන්ධයෙන් ගන්නා ලද පියවර සහ නිරීක්ෂණ පිළිබඳ තොරතුරු ඉහත පරිදි කාරුණිකව ඉදිරිපත් කරමි.


 අධ්‍යක්ෂ-පතිරාජ්
 ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


 එස්.පී. අරුක්ගොඩ
 රේගු අධ්‍යක්ෂ ජනරාල්
 ශ්‍රී ලංකා රේගුව
 කොළඹ 11